

අමා ගැලු

අත්තැරීමට ස්ථිතියේ වෙනස් වන ලේඛය රේඛාය තැබුම්.



December 13

LakRUHUNU
Monthly BUDDHIST magazine

ක්‍රි. ඩු. ව. 2560 ක්වූ උදුවත් මස කළුපය, රා. ව. 2016 ක් වූ දෙසැම්බර් මස 13 වන දින

වැමුගම ශ්‍රී සුගත ගාහ්තිසේවා සංස්කෘතියේ නිර්මාතා ගරු යාචිව සහාපති

රී. ඩිජිටල්. එස්. කළුනානා වසන්ත මහතා විසිනි.

නමෝ තසස හැවතො අරහතො සමමා සමුද්‍රධසස !!!

අත්තැරීමට සූදුනම්න් වෙනස් වන ලේඛය පරිහරණය කරමු.

(සංයුත්ත නිකාය අනිව්ව සකද්කු සූත්‍රය අසුරිනි.)

බමිකාම් පිළිච්චි,

අද උදුවත් පුර පොහොය දිනයයි. හිඹුම් ගාසනය ආරම්භ වීම, හාඟවතුන් වහන්සේ විසින් පාරහෝජික වූ වස්තුන් අතර බොද්ධ ලේඛය ඉතා ගොරව කරන පුරුෂය වස්තුවක් වූ විෂය ශ්‍රී ජයසිරි මහ බේඛ දැක්වා ගාඛාව සිර ලකට වැඩිම කළ දිනය මෙන්ම අනුබද මිනිදු මහ රහතන් වහන්සේ පරිනිවත් පැම වැනි සිද්ධීන් සිහිපත් කරන දිනයකි.

අද මෙම දහම පණිවුඩාට තරමක් ගැහුරු විහෙත් සැම කෙනෙකු විසින්ම ඉගෙන ගෙයුතු සූත්‍ර බමියක් මාතාකා කර ගතිම. සූත්‍ර පිටකයේ බ්‍රහ්ම සංයුත්තයේ පුජ්ච ව්‍යුහය අයන් අනිව්ව සකද්කු සූත්‍රයයි. මෙය බුදුපිළියාණන් වහන්සේ දේශනු කර ඇත්තේ සවැන් තුවර පේනවනාරාමයේ දිය. “අනිව්ව” යනු වෙනස්වෙනවා කියන අර්ථයයි. “සකද්කු” යනු හඳුනාගැනීම යන අවෝයයි. වෙනස් වීම හඳුනාගැනීමට සහ විසේ හඳුනා ගැනීමේ වට්නාකම තේරුමිකර දෙන නිසා මෙයට “අනිව්ව සකද්කු සූත්‍රය” යයි නම ලැබේ නිබෙනවා.

හිඹුම් වහන්සේ අමතා මෙහෙම දේශනු කරනව. මහතෙනි අනිතය සකද්කුව යමෙක් නිතර පුරුදු කරනව නම් සියලු කාමරාගය ගෙවයි. රුප රාගය ගෙවයි. හවිරාගය ගෙවයි. අවිද්‍යාව ගෙවයි. ප්‍රස්මානය ගෙවයි. එ අනිතය සකද්කුව නිතර පුරුදු කරන්නාට ලැබෙන ලාභ පහකි. ඉහත කි කරනු

වෙන්නේ විදිනෙද පීවිතයේදී කුමක් හෝ කැඩුහොත් බිඳුනොත් හෝ සොහොත් තුමියේදී හෝ මරණයේ දැන්වීම් පත්‍රිකාවල තිබුහොත් විතරයි. විහෙම හෝ මතක් වෙන කැමත් හොඳයි. නමුත් මෙහිදී බුද්ධිමියන් අපිට පෙන්වා දෙනව. මෙය නිතර පුරුදු කළයුතු දෙයක් බවට විවිට විදිනෙද අතිවන බොහෝ ගැටලු වලට පිළිතුරු ලැබෙනව. නිදහස ලැබෙනව. ගැටීම් අඩු වෙනව. දුක් අවම වෙනව. ඒ ලාභය සඳහා අකමති කෙනෙක් ඉත්තවනම් බුද්ධ අවවාදයන් මගහර යාමකි.

මිලගට අපි බලමු අතිතය සකස්කුව නිතර පුරුදු කරන පුද්ගලයාට ලැබෙන ලාභ පහ කුමක්ද ? කියා මේ ලේඛයේ අපිට විදුමට කැමත්ත අති කරවන වස්තු පහක් නියනව. විනම් පංචකාම වස්තුන්ය. ඒ රුප, ග්‍රෑද, ගෘධ, රස, ස්වීර්ශ යනුවෙති. මේවා අරමුණු කර පංච ඉන්දියයන් පිනවනව. ඒ පිනවීමට අති කැමත්ත කාම රාගයයි. ඒ කාම රාගය අති කර ගන්නා අපි කුමක්ද කළ යුතු වන්නේ. අතිතය සකස්කුව හෝවත් නිතර නැතිබව ඒ ඒ වෙළාවෙද හඳුන ගන්න ඕන. කොයි වෙළාවෙදිද ? කාමරාග අතිවන හැම විවක්දීමය. අයේ කණා නාසය ආදි ඉන්දියයන් පිනවීම කාම රාගය නම් ඒ කාමරාගයෙන් සත්වයා සසර දුකට නැවත නැවත ගොමු කරනව. ඒ නිසා කාමරාගය හොඳ දෙයක් තෙවි. ඒ කාමයේ ආදිනවයයි. සත්වයන් දුකට පත් කරන කාමරාගයෙහි අතිතය බව වටහා ගන්න වට ඒ වටහා ගැනීමේ පුරුදේද දිගින් දිගට අති කරගත යුතුයි. අතිවිව සකස්කුව කියන්නේ වෙනස් වනබව හඳුනා ගැනීම නිසා අපිට වැටහෙනව කාම වස්තුන් අතිතයය ලෙසට. විසේ හඳුනා ගැනීමේද සියලුම වෙනස්වෙන බව කළේ අතිව දැන්නා නිසා විදින අතරට වෙනස් වීම දුකක් වන්නේ හැහැ හේතුව ස්වීරයි කියල හිතෙන් අල්ලා ගත්තේ නැති නිසයයි. අත්හැරම හෝවත් නිසසරණයට සූදුනම්ත් පරිහරණය කරනවිට දුක් අතිවෙන්නේ නැහැ. "නිසසරණ පකෙදුකද පරිහුණුපත්ති" රහතන් වහන්සේලා නිවැරදි සියලුම දේවල් පරිහරණය කළා විනමුත් බැඳීම අත්හැරයා. තුවතින් පරිහරණය කළා. මේ විදියට ලෙඩික් හැඳිගෙන විනවීම හාවිතා කරන බෙහෙතක් මෙන් යුද්ධයක් පැමිණි වට හාවිතා කිරීමට ලබාදෙන යුධ පුහුණුව වගේ නිතර අතිතය සකස්කුව හෝවත් නිතර නැතිකම හඳුනාගන්න ඕන. විවිට සියලු කාමයන්ට අති කැමත්ත අපෙන් ඇත්ත වෙනව. (සබඩ කාමරාග පරියාදියති)

කාමලේකවල ඉපදීමට අති ආකාව හෝවත් කාම රාගය ප්‍රතින් වුනොත් විය අඩුවී නැතිවි ගියල අතැමුන් රුප රාගය අතිව රුපලේකවල උපදිනව. විනම් බුහ්ම ලේඛක වල උපදිනව. වියට උසස් වන්න බලයක් අවශ්‍යයි. කාමලේකයක් වූ දෙව්ලෙවට වඩා බුහ්ම ලේකවල උසස් ආයුබලයක් අතිව උපදිනව. අතිතය සකස්කුව වධන පුද්ගලය දිවිය හෝ මුළුම්ප හෝ බුහ්ම සම්පත් හෝ මතක් වෙනකොට විහෙම ආකාවන් අතිවනවිට මේ සම්පත් වෙනස්වෙනවා කියල හිතෙනව. විහෙම නිතනකොට ඒවායේ පහලවීමට අති ආකාව ගෙවී ගෙවී යනවා. රුප ලේඛක වූ බුහ්ම ලේඛයේ රුපරාගයේ නැතිවෙනව (සබඩ රුප රාග පරියාදියති)

කාමහව, රුපහව, අරුපහව වශයෙන් ආකාර 03කි. "හව" යනු පවතිනවා යනුයි. "රාග" යන්නෙහි තේරුම කැමත්තයි. හවරාග යනු පවතිනවිට අති කැමත්තයි. ඒ නිසා කාමලේක යනු දිවිය ලේඛක හයයි. සතර අපායයි. මිනිස් ලේකයයි විකොලහකි. විය කාම හාවයයි. ඒ සමග රුප, හව අරුප හව වශයෙන් සියලුම හව තුනකි. වම හවතුනෙහි සත්වයේ උපදිති. හවරාගය කියා මෙම සූනුයෙහි දුක්වන්නේ හවතුයෙහිම ඉපදීමට අති ආකාවයි. වම හවය කියන වික හොවෙනස්ව පවතිනු අතායි යන හැරීම නිසා සත්වයා ව්‍යිම ඉපදීමට කැමත්ත අති නිසා හවරාගය කියා කියනව. අති දික් සසර කියන්නෙන් වියමය. වහි වෙනස් වනබව නැතිවෙන බව දුකක් බව අතිව සකස්කුව පුරුදු කිරීමෙන්

හඳුනා ගෙන්නව. හටයන්හි අවේදිනුයේ මෙම හටරාගය නිසා තේදු ? කිය හටරාගය පැවතුකරමින් සහමුලුන් ගෙවා දමනව. (සඩබං හටරාගං පරියාදීයති)

හටරාගය අනිතඟයි සත්වයා දුකට පමණුවන්හේ ඒ නිසයි විය අනිතඟ බව දුක බව වැටහෙන්නේ නැති නිසා හැමද පවතිනව. සැපයි යන අදහස සත්වයාට ඇතිවෙනව ඒ නොදැන්නා කම නිසාය කුමක් නොදැන්නාකමටද පැවත්මට තියන ආකාව නිසා දුක් ඇතිකරගන්නේ තමන්ටම බව තේරුම් ගැනීමට නොදැන්නා කමයි. කෙටියෙන් කියනවනම් දුක නොතේරුම් කම, දුක ඇති විමට හේතුව වන තන්නාව බව නොදැන්නා කම, දුක නැති කළ යුතු දෙයක්ය යන්න නොදැන්නා කම, දුක නැතිකිරීමේ මාජීය හෙවත් වැඩ පිළිවෙළුක් ඇතිබව තේරුම් නොගැනීමයි. හේතුවක් සහ ව්‍යුතක් නිසා දුක හටගන්නා බව නොදැන්නා කමයි. විය අවිද්‍යාවයි. අපි විදිනේද පිළිත ගැටලු වලට පිළියා කොතරම් යොදනවාද ඒ සියලු පිළියාම් තාවකාලික පිළියාම් බව නොවැටහෙනුයේ අවිද්‍යාව නිසයි. අවිද්‍යාවන් වැනිල දුකම හඳුන දුකටම හේතුවන කර්ම යළි යළිත් රැස්කරනව. විනි සතඟ හෙළිකර ගැනීමට අනිවිව සක්කුව පුරුදු කිරීමට භාෂ්චවතුන් වහන්සේ වදුලේ ඒ නිසයි. විවිධ සියලුම වෙනස්වෙලා යනහැටි වැටහෙනව විද්‍යාව (දැනීම) පහළවෙනව (සඩබං අවිතප්‍රං පරියාදීයති)

අනිතඟ සක්කුව නිතර පුරුදු කරන්නා තුළ ඇති සියලුම අස්මීමානය ගෙවීයනව. මානය (මැනීම) ඇතිවන්නේ “මම” “මගේ” යන හැඟීම නිසයි. ඒ නිසා අස්මීමානය යයි නම් වෙති. විය ප්‍රධාන වශයෙන් සෙයෙමාන (ලසස්) සක්සමාන (මධ්‍යම) නිනමාන (පහත්) යනුවෙන් ආකාර තුනකි. විනිද විකක විකක තුළ උසස්, මධ්‍යම, නින වශයෙන් සත්වය නිතන නිසා හටවිධ මාන යනුවෙන් ආකාර හටයකි. විය මෙයේ තේරුම් ගනීමු.

1. උසස් අය අතරේ මම උසස්වෙමයි සිතන අය (සෙයෙසසසසෙයෙ) හමසමින් මානෙ)
2. උසස් අය අතරේ මම සමාන වෙමයි සිතන අය (සෙයෙසසස සදිසො හමසමින් මානෙ)
3. උසස් අය අතරේ මම පහත් කෙනෙකියි සිතීම (සෙයෙසසස නීනො හමසමින් මානෙ)
4. සමාන අය අතරේ මම උසස්වෙමයි සිතීම (සදිසසස සෙයෙ) හමසමින් මානෙ)
5. සමාන අය අතරේ මමද සමානයෙකියි සිතීම (සදිසසස සදිසො හමසමින් මානෙ)
6. සමාන අය අතරේ මම පහත් යයි සිතීම (සදිසසස නීනො හමසමින්මානෙ)
7. පහත් අය අතරේ මම උසස් යයි සිතීම (නීනසස සෙයෙ) හමසමින් මානෙ)
8. පහත් අය අතරේ මම සමානයෙකියි සිතීම (නීනසස සදිසො හමසමින් මානෙ)
9. පහත් අය අතරේ මම පහත් යයි සිතීම (නීනසස නීනො හමසමින් මානෙ)

මෙයේ තුනක් වූ මැනීම ආකාර තුකට වශී වෙනව. මේ සියලු මානයන් ඇතිවෙන්නේ “මම” නැමති අස්මී මානය නිසයි. වත්මන් ලෝකයේ මේ මානය ඉතා ඉහළුන් ක්‍රියාත්මක වෙනව. ධළුණාලාවේ බණ අහන්ත වාස්ත්වෙන්නේ මාන ඇතිව. කධීන පිංකම ආදි පිංකම් කරන්නේන් මානයන් යුතුවයි. කෙටියෙන් කියනවානම් මැරුණුම අවමගුල හෙවත් අවසන් කටයුතු කිරීමේ පදනමද මානයයි. අප

රටේ වැඩ සිටි ධම්බර විනයධර ශේෂීයා පකිරුවනක් වූ ආහිතිම්මික රේරුකානේ ව්‍යුත්වීමල මහනාහිමියන් ප්‍රකාශ කළේ “ගෙදර තියන කුණු ගොඩ ඉවත් කරන්න අමුතු උත්සවයක් අවශ්‍ය” යන්නයි. විය ගිනි පැවිදි අප සැමට නිහතමානී ආදර්ශයකි. මෙසේ නවචිඛ මානය ඇත්තෙන්නේ “මම” හමෙනි කෙනෙකු ඉන්නවා යයි යන හැඟීම නිසාය. විය මුල්කරගෙනය. අනිවච සක්දීකුව පුරුදු කරනවාහම් විය රහත්වෙනතුරු තිබෙන මානය හැතිකර ගැනීමට හාවනා කම්ස්ට්‍රානයක් බවද වටහා ගත යුතුයි. (සබඩ ප්‍රසම්මානං පරියාදියනි)

රේලගට මේ සුනුයෙදී බුද්ධාමුදුරුවෙන් උපමා 10ක් දේශනා කරනවා.

- + මහතෙනි වැනි කාගේදී ගොවියෙක් මහ නගුමෙන් කුඩා හාන්තේද කුඩාරේ පැතිරි තිබූ මුල් සියල්ල සිදේද ඒවාගේ නිසි වෙලාවට අනිවච සක්දීකුව පුරුදු කරන්නා ගේ සියලු කාමරාග, රුපරාග, හවරාග, අවිද්‍යාව, අස්ම්මානය ගෙවයි නසයි.
- + මහතෙනි බඩුස්තනු කපන්නෙක් තනු කපා අතින් අල්ල තන ඇට යටට සලාද පොලාද විපරිද්දෙන් අනිවච සක්දීකුව යමෙක් බහුලව පුරුදු කරයිද කාමරාග ආදිය ගෙවයි. නසයි.
- + වික නටුවෙ පිහිටි අඩ පොකුර නටුවෙන් කපා බිම දැමීම වාගේ අනිවච සක්දීකුව බහුලව වඩන කෙනාගේ කාමරාගාදිය සියල්ල හැසෙන බව පෙන්වා දෙනවා.

රේලග උපමා 07 දක්වන්නේ අනිවච සක්දීකුව හාවනා අතරින් අගු වන ආකාරය කියා දීමටයි.

- + වහුලක පරාල වික සියල්ල සම්බන්ධ වෙළ තියන මුළ පරාලයට සමාන කරනවා.
- + සියලු සුවද හමන මල් වහි අතරේ කුල අමිල් මුලට අගුකම ලැබෙනව වාගේ වියට සමාන කරනවා
- + ගස්වල සුවද ගහන අරටු අතරින් රත් සඳහන් අරටුව සේ ප්‍රධාන වන බවද
- + මල් සුවද අතරින් දෑ සමන් මල් සුවද අගුවෙන්නා සේ.
- + රෝටරුන් අතරින් සක්විති රුෂ අගුවෙන්නා සේ
- + තාරකා ආලේක අතරින් හඳ විෂිය අගුවෙන්නා සේ
- + සරත් සාතුවෙති වළාකුලු තැනි අහසෙනි හිරු රුශ්මයෙන් අදුර දුරුවේ අහස බබ෉න්නේ යම් සේද විපරිද්දෙන් අනිවච සක්දීකුව හාවනා අතර මුළුක වී යමෙක් නිතර පුරුදු පුහුණු කරනවනම් ඒ පුද්ගලයාගේ හිතේ තිබෙන කාමරාගය, රුපරාගය, හවරාගය, අවිද්‍යාව, අස්ම් මානය සියල්ල හැතිවි යනව කියල උපමා තුළන් සිහිපත් කරනවා.

විසේ සිහිපත් කළ හාග්‍යවතුන් වහන්සේ හැවත පැහැදිලි කිරීමක් කරනවා. අනිවච සක්දීකුව වඩන හැටි පිළිබඳව. කෙනෙකුගේ ඒවිතය නිර්මාණය වී තිබෙන රුප, වේදනා, සක්දීකු, සංඛාර වික්දීනුන් නම් වූ ස්බඩ පහ හෙවත් පාවස්බඩය පිළිබඳව කියාදෙනවා. විය ඇත්තෙන්නේ මම යනුවෙන් ආත්ම වාදීව උපාදනය හෙවත් අල්ල ගැනීම නිසා ඉහත කි කාමරාග, රුපරාග, හවරාග, අවිද්‍යාව අස්ම්මානය හටගන්නා බව විය හැතිකරුමට පාවස්බඩයේ හටගැනීම හැතිවිම දැකීම

හෙවත් අනිවිච සකස්කුට්ටුව පුරුදු කිරීමෙන් බහුලව පුරුදු කිරීමෙන් පංචස්බජයේ වෙනස් වීම හෙවත් අනිතඟ දැකිනවානම් සම්ම දිවිධිය පහළ වී පංචස්බජය පරිභරණය කරන්නෙකු ව්‍යබදු පංචස්බජන්ධයක් නැවත ප්‍රාර්ථනා තොකරන බව වදුරා දේශනාව අවසන් කරනව.

බූදරජාත්‍යන් වහන්සේ මෙම සූත්‍රයෙන් අනිතඟ සකස්කුට්ටුව නිතර පුරුදු පුහුණු කරනවහන්මේ කොයිතරම් පුබලව අපේ පිවිතයට බලපානවද කියල ඉතා තොදින් දේශනා කරල තියනව. නිතර පුරුදු කරගත යුත්තක් බව කියා තිබෙනුයේ අනිවිච සකස්කුට්ටුව තුළින් අපි නිතරම් පිවිතය දැකින්න ඕන විනම් යට්ටාර්ථය තේරාම්ගෙන පිවත් විමයි. විසේ පිවත් විමෙන් ලෝකයේ යට්ටාර්ථයට මුහුණ දෙන්න වෙන අවස්ථාවලදී කම්පා ඇතිවෙන්හේ තැහැ “ඉපිද මැරේ යම් ඉපිදේ තොතිර සසර සාගරේ.....” යනාදී ගිත ගායනා කළ හෙළයේ ගාහඛ්‍රවය වූ අමරදේව ගුරුන්ගේ අභාවය වූ දින කිහිපය තුළ වීම ගිතය මාධ්‍ය තුළින් විකාශය වෙද්ද විතුමාගේ හඩව (ඇබිද රසයට) වැඩි වූ රසකාමීන්ට වීම ගිතය අනිතඟ සකස්කුට්ටුවක් වය. වීම ගිතයේ අර්ථරසය මෙහෙහි කිරීමෙන් යට්ටාර්ථය දැකිනවා යනු තමන් ප්‍රියකරන යමක වෙනස්වීමට සත්‍ය ගෙසට මුහුණ දීමය. දුක ඇතිවෙන්හේ වෙනස් වීමට වෙනස්වෙන්න තොදී පවත්වාගෙන යන්න උත්සහ ගන්න තරමටයි. යමෙක් නිසි පරිද නිසි වෙළුවට අනිතඟ දැකින්න ඕන. ගොවිය භගුලෙන් භාන්හේ වැහැල වස්සට පොලුව තොමුණ වෙළුවට විවිත ඉතා තුළා මුළු පවා ඉදිරිලා වනව. එවගේ අපේ හිතට කාමරාගය ආදි කෙළෙස් ඇතිවෙන වෙළුවෙදී වීම කෙළෙස් යට්පත් කරන්න නිතර මේ අනිවිච සකස්කුට්ටුව භාවනා කළ යුතුයි.

ලේ අනුව සිතේ කාමරාගය ඇත්තැම විපමණාට ගෙවෙනව. රුප රාගය ඇත්තැම ගෙවි ගෙවි යනිව හවරාගයද, අවිද්‍යාවද, මානයද ලේ සියල් කෙළෙස් ගෙවීමෙන් නිරද්ධ වීම ඇති වී නිවන ස්ට්‍රිඟ කරනව, දුකෙන් මිදෙනව, වීතෙක් දුක් අවමවෙනව, අනිවිච සකස්කුට්ටුව යනු ලේ තත්වය උදාකරන භාවනාවකි. ඉඩ ලැබෙන හැම මොහොතුකම කාමරාගය ඇතිවන තැනැදී, රුපරාග හෙවත් බුහ්මලේකයට යන්න ආස හිතුනොත්, දිවිය ලෝකේ යන්න හිතුනොත්, අවිද්‍යාව ඇතිවුනොත්, හවරාගය ඇතිවුනොත්, මානය ඇතිවුනොත් විය දුකට හේතුව නිසා ලේ මොහොතුම උත්සහ වන්න වී කටයුතු කිරීමට අනිවිච සකස්කුට්ටු සූත්‍රය සැමට උපතිග්‍රය වේවා.